

2016 වර්ෂය සඳහා සැපයුම්කරුවන් / කොන්ත්‍රාත්කරුවන් ලියාපදිංචි කිරීම ආරක්ෂක අමාත්‍යාංශය

01 2007 ජූලි මස 30 වන දින අංක 1508/08 දරණ අතිවිශේෂ ගැසට් නිවේදනයට යටත්ව, ආරක්ෂක අමාත්‍යාංශය සහ ඊට අනුබද්ධිත පහත සඳහන් ආයතනයන් වෙනුවෙන් 2016 වර්ෂයට ලියාපදිංචි වීම සඳහා ඉදිකිරීම්, අළුත්වැඩියාවන් හා භාණ්ඩ සහ සේවා සැපයීම සඳහා විදේශීය නිෂ්පාදකයින්, අනුමත නියෝජිතවරුන්, දේශීය නිෂ්පාදකයින්, දේශීය සැපයුම්කරුවන්, කොන්ත්‍රාත්කරුවන් සහ උපදේශක ආයතනයන් ගෙන් ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විසින් ඉල්ලුම්පත් කැඳවනු ලැබේ.

* ආරක්ෂක අමාත්‍යාංශය www.defence.lk

- රාජ්‍ය බුද්ධි සේවය
- ඒකාබද්ධ සේවා භාෂා පුහුණු ආයතනය
- පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානය

- * ශ්‍රී ලංකා යුද්ධ හමුදාව
- * ශ්‍රී ලංකා නාවික හමුදාව
- * ශ්‍රී ලංකා ගුවන් හමුදාව
- * සර් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය
- * සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව
- * වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුව

02. අයදුම්පත්‍ර ලබාගැනීම

අ. දේශීය හා විදේශීය අයදුම්කරුවන්හට 2015.08.31 දින සිට 2015.10.16 දින දක්වා පහත සඳහන් වෙබ් අඩවියට පිවිසීමෙන් අයදුම්පත බාගත (Download) හැක.

ආරක්ෂක අමාත්‍යාංශය - www.defence.lk

ආ. ලියාපදිංචි වීමට අදාළ ඉල්ලුම්පත් කට්ටලය පිටු 60 කින් පමණ යුක්ත වන අතර එය පහත සඳහන් කොටස්වලින් සමන්විත වේ.

1. ප්‍රධාන ඉල්ලුම්පත් පෝරමය
2. විදේශීය සැපයුම් ආයතනයේ දත්ත පෝරමය (ඇමුණුම “ඒ”)
3. උපදෙස් හා කොන්දේසි අඩංගු පත්‍රිකාව (ඇමුණුම “බී”, “බී1”)
4. පිටු 48 කින් පමණ යුක්ත විස්තරාත්මක කාණ්ඩ ලැයිස්තුව

03. කාණ්ඩ ගාස්තු ගෙවීම

- අ. දේශීය සැපයුම්කරුවෙකුගෙන් එක් කාණ්ඩයක් වෙනුවෙන් අයකරනු ලබන ගාස්තුව රු. 1500/=කි
- ආ. විදේශීය සැපයුම්කරුවෙකුගෙන් (දේශීය නියෝජිතයකු නොමැතිවිට) එක් කාණ්ඩයක් වෙනුවෙන් අයකරනු ලබන ගාස්තුව ඇමරිකානු ඩොලර් 15 කි.
- ඇ. ආරක්ෂක අමාත්‍යාංශයේ කාර්යාලයට කාණ්ඩ ගාස්තු බාර නොගන්නා බැවින් 2016 වර්ෂයට සැපයුම්කරුවන් ලියාපදිංචි කිරීම සඳහා කාණ්ඩ ගාස්තු ගෙවීම ආරක්ෂක අමාත්‍යාංශයේ ලංකා බැංකුවේ ටැප්‍රොබේන් ශාඛාවේ අංක 7040119 දරණ ගිණුමට බැරවන පරිදි ලංකා බැංකුවේ ඕනෑම ශාඛාවකින් ගෙවීම් කළ හැකිය.
- ඈ. විදේශීය සැපයුම්කරුවන්ද 2016 වර්ෂයට ලියාපදිංචි කිරීම සම්බන්ධව ත්‍යාජනී කාර්යාල හරහා කාණ්ඩ ගාස්තු ගෙවීම නතර කර ඇත. ඒ වෙනුවට විදේශීය අයදුම්කරුවන් Swift Code භාවිතයෙන් ලංකා බැංකුව වෙත මුදල් ගෙවිය යුතුය.

Swift No - BCEYLKLX
 Branch Code - 747
 Account No - 7040119

- ඉ. කාණ්ඩ ගාස්තු ගෙවීමේදී ඉදිරිපත් කරන මුදල් තැන්පතු පත්‍රිකාව අයදුම්පත්‍රය සමග ඉදිරිපත් කළ යුතුය. (මුදල් ගෙවූ බවට සහතික කෙරෙන පරිදි)
 - ඊ. දේශීය සැපයුම්කරුවන් හා විදේශීය සැපයුම්කරුවන් කාණ්ඩ ගාස්තු 2015.08.31 දින සිට 2015.10.16 දින දක්වා වූ කාල පරිච්ඡේදය තුළදී ගෙවා අවසන් කළ යුතුය. 2015.10.16 දිනට පසුව ගෙවනු ලබන කාණ්ඩ ගාස්තු පිළිබඳව ආරක්ෂක අමාත්‍යාංශය වගකියනු නොලැබේ.
04. නිසි පරිදි සම්පූර්ණ කරන ලද අයදුම්පත්‍රය අදාල ලිපි ලේඛන සමග 2015 ඔක්තෝබර් මස 16 දිනට හෝ ඊට ප්‍රථම පහත සඳහන් ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් එවිය යුතුය. ඉල්ලුම්පත්‍ර බහාලන ලියුම් කවරයේ වම්පස ඉහළ කෙළවරේ “සැපයුම්කරුවන් ලියාපදිංචි කිරීම 2016 වර්ෂය දේශීය / විදේශීය” වශයෙන් සඳහන් කළ යුතුය.
- ප්‍රධාන ගණකාධිකාරී**
ආරක්ෂක අමාත්‍යාංශය
අංක 15/5, බාලදක්ෂ මාවත
කොළඹ 03
05. 2016 වර්ෂයට සැපයුම්කරුවන් ලියාපදිංචි කිරීම සම්බන්ධව අවසන් තීරණය ගැනීමේ අයිතිය ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් සතුවේ.

බී.එම්.යූ.ඩී. බස්නායක
 ලේකම්
 ආරක්ෂක අමාත්‍යාංශය

2015 ක්වූ අගෝස්තු මස 24 වන දින
 ආරක්ෂක අමාත්‍යාංශය
 15/5 , බාලදක්ෂ මාවත, කොළඹ 03.